

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව සහ මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණු වලින් උද්ගතවන ගැළපීම් වලින් ඇති වන බලපෑම් හැර මාගේ මතය වනුයේ,

(අ) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව 2011 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,

(ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,

(ඇ) ණය ගිවිසුමේ දකවා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිපූර්ණයන් සඳහා වූ ඉල්ලුම්පත් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (විප්‍ර) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව,

(ඈ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීමට කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව , සහ

(ඉ) ණය ගිවිසුමේ දකවා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත්ය

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශනවලට සහ විගණනයට ලබා ගත හැකි වූ තොරතුරුවලට අනුව, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘති වියදම රු.1,236,478,017 ක් වූ අතර 2011 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම රු.3,465,715,259 ක් විය. සමාලෝචිත වර්ෂය සඳහා වියදම, ඉකුත් වර්ෂය සඳහා වියදම සහ 2011 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

අයිතමය	දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම		2011 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම
	2011	2010	
-----	-----	-----	-----
	රු.	රු.	රු.
ඉඩම් අත්පත් කරගැනීම	4,486,862	4,283,328	26,557,466
ස්ථාවර වත්කම්	(4,052,375)*	11,799	1,216,349
කෙර්ගෙන යන වැඩ -ශ්‍රී.ලං.ර.අරමුදල	277,294,808	259,979,920	659,476,526
-ජා.ස.ප.බැ.අරමුදල	958,748,722	1,658,141,531	2,778,464,918
	-----	-----	-----
	1,236,478,017	1,922,416,578	3,465,715,259
	=====	=====	=====

\* අනාගත මෙහෙයුම් නඩත්තු වැඩ සඳහා ජා.ප.ස.ප.ම යේ ප්‍රාදේශීය කාර්යාලයට යවා තිබුණු ස්ථාවර වත්කම්.

### 3. විගණන නිරීක්ෂණ

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) අමාත්‍යාංශයේ තොරතුරු අනුව ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඉටු කිරීමට 2011 දෙසැම්බර් 31 දිනට විදේශ අරමුදල වටිනාකම රු. 940,679,740 ක් ලැබී තිබුණි. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රකාශන අනුව එය රු. 701,116,613 ක් ලෙස දක්වා ඇත. වෙනස රු. 239,563,127 ගිණුම් වල නිවැරදිව සැසඳම සහ ගැලපීම සිදුකර නොතිබුණි.
- (ආ) කොන්ත්‍රාත් ගෙවීම් වලින් රඳවා ගත් වටිනාකම රු. 120,376,444 ක රඳවා ගැනීමේ මුදල ගිණුම් වලට ගෙන නොතිබුණි.
- (ඇ) 2010 හා 2011 වර්ෂ වල අයකරගත් අත්තිකාරම් සහ සිදුකළ වැරදි ගිණුම් සටහන් හේතුවෙන් කෙර්ගෙන යන වැඩ ගිණුම හා විදේශ ණය ගිණුම රු. 221,235,144 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ 2010 ජූලි 26 දිනැති වකුලේඛ අංක 5 අනුව, ලබා දී ඇති රාජ්‍ය සම්පත් ඵලදායී, කාර්යක්ෂම සහ ආර්ථික ලෙස භාවිතය මගින් කාලීනව හා යහපත් ආකාරයට සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ගණන් දීමේ නිලධාරී ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අභ්‍යන්තර විගණක මහ පෙන්නර්ට යුතුය. කෙසේ වෙතත් ව්‍යාපෘති ගණුදෙනු ජා.ප.ස.ප.ම. හි අභ්‍යන්තර විගණනය යටතට පත්වී නොතිබුණි.

(ඉ) ව්‍යාපෘතිය මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන අනුමත කාර්ය මණ්ඩලයට වඩා සේවකයින් 35 දෙනෙකු 2011 දී බඳවා ගෙන තිබුණි. 2011 වර්ෂයේදී වැඩිපුර සේවකයින් වෙනුවෙන් ව්‍යාපෘතිය විසින් අමතරව වියදම් කරන ලද වටිනාකම රු.11,479,070 ක් විය.

4. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය

4.1 අරමුදල් උපයෝජනය

2011 දෙසැම්බර් 31 දිනට අරමුදල් ප්‍රතිපාදනය හා එහි උපයෝජනයට අදාළ වැදගත් සංඛ්‍යා කිහිපයක් පහත දැක්වේ.

ණය ගිවිසුමේ ලබා දීමට එකඟ වී ඇති වටිනාකම	2011 සඳහා			2011 වසර තුළදී අරමුදල් උපයෝජනය	2011 දෙසැම්බර් 31 දින දක්වා අරමුදල් උපයෝජනය	
	රු.	රු.	රු.	රු.	රු. (මිලියන)	%
අ.ස.ච.බැ	3,447	3,077.67	942.52	940.68	2,884.92	94
ශ්‍රී.ලං.ර	1,217	1,086.61	250.00	250.00	630.56	58
<b>එකතුව</b>	<b>4,664</b>	<b>4,164.28</b>	<b>1,192.52</b>	<b>1,190.68*</b>	<b>3,515.48*</b>	<b>84</b>

( විනිමය අනුපාතය ජපන් යෙන් 1 = ශ්‍රී ලංකා රු. 1.12 )

\* සමාලෝචිත වර්ෂයේ උපයෝජනය කළ අරමුදල් සහ 2011 දෙසැම්බර් 31 දක්වා උපයෝජනය කළ අරමුදල් සම්බන්ධයෙන් පිලිවෙලින් රු.මිලියන 45.80 ක සහ රු.මිලියන 49.76 ක ශුද්ධ කාරක ප්‍රාග්ධනය ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වාර්තාවේ 4.1 ඡේදයේ දක්වා ඇති වටිනාකම් මෙම වටිනාකම් වලින් වෙනස් විය.

4.2 භෞතික කාර්ය සාධනය

ව්‍යාපෘතිය 2012 සැප්තැම්බර් 30 වනවිට අවසන් කිරීමට නියමිත වුවද, විගණනයට ඉදිරිපත් කළ ප්‍රගති වාර්තාව අනුව 2011 වර්ෂය අවසාන දිනට ව්‍යාපෘතියේ සමස්ත භෞතික ප්‍රගතිය එදිනට අපේක්ෂිත ඉලක්කය වූ සියයට 93.78 ට සාපේක්ෂව සියයට 89.52 විය.

2011 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිලිබඳ විස්තර පහත දැක්වේ.

කාර්යය	නිමකිරීමට අපේක්ෂිත දිනය	2011 දෙසැම්බර් 31 දිනට ප්‍රගතිය	
		මූල්‍ය %	භෞතික %
i 1 වන අත්තිකාරම් පැකේජය- පයිප්ප බට සැපයීම සහ සේවක නවාතැන් ඉදිකිරීම	2010.02.16	95.84	100.00
ii 2 වන පැකේජය- බාදුනගල යථාචන් කිරීම	2010.02.25	75.08	91.04
iii 4 වන පැකේජය - ආදායම් රහිත ජලය අඩු කිරීම	2010.03.24	78.92	95.68
iv 9වන පැකේජය - වාහන මිලදීගැනීම	2008 ජූනි	100.00	100.00
v 10 වන පැකේජය- ජාතික තරහකාරී මිල ගණන් කැඳවීමේ පැකේජය (නැගෙනහිර) (විආ)	2011.09.07	64.81 } 80.62 }	93.56
vi 11 වන පැකේජය - සේවක නවාතැන් ඉදිකිරීම	2011.02.28	51.44	87.56
vii 12 වන පැකේජය-උපකාරක ජලාශ ඉදිකිරීම (නැගෙනහිර) (විආ)	2012.05.05	55.42 } 83.62 }	93.56
viii 13 වන පැකේජය- උපදේශන පැකේජය (නැගෙනහිර) (විආ)	2011.12.31	77.40 } 61.39 }	96.10
ix 14 වන පැකේජය- පිරිසිදු වතුර ජලාශ ඉදිකිරීම.	2012.02.01	4.57	50.53
x 15 වන පැකේජය - පෙරණය සහ මණ්ඩි ටැංකිය ඉදිකිරීම	2012.07.16	23.01	43.79
xi 16 වන පැකේජය - පෙරණ සහ මණ්ඩි බේසම ඉදිකිරීම	මිල කැඳවීම් ලියවිලි සකසමින් පවති	-	-